



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක : 2477424, 2477423, 2477418

ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්තීන් නිවේදනය

නිකුත් කළේ : බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

දිනය : 2019 මැයි 02

ඊ ටී අයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ ටී අයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනය 2017 අගභාගයේ සිට මුහුණ දුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදය ද ඇතුළත්ව 2011 සිට පැවති විවිධ අක්‍රමිකතා සඳහා විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.

ඊ ටී අයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනයේ පැවති අනිගයින් අවධානම් ද්‍රවශීලතා තත්ත්වය මත තැන්පත්කරුවන්ට අයත් තැන්පතු ආපසු ගෙවීමේ දුෂ්කරතා හේතුවෙන් ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආයතනයේ මෙහෙයුම් කටයුතු සීමා කරමින් විධාන කීපයක් 2018.01.02 වන දින නිකුත් කරන ලදී. තවද, ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරුව තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ මූලික අරමුණින් ඊ ටී අයි ඊතැන්ස් ලිමිටඩ් ආයතනයේ හඳුනාගත් පාලිත සමාගම්, උප පාලිත සමාගම් ඇතුළු ආයෝජන වත්කම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක සමස්ත වටිනාකමකට විකිණීමට මුදල් මණ්ඩලය විසින් එකඟතාවය ලබා දෙන ලදී.

වාර්තා 4 ක් වශයෙන් ලද එම මුදල වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක වටිනාකමට අදාළව ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් ගැණුම්කරුවා වෙත පැවරීමෙන් අනතුරුව එම ගනුදෙනුව අවසන් කෙරී ඇත. ගැණුම්කරුවා ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ප්‍රේෂණය නොකිරීම හේතුවෙන් එම වටිනාකමට අදාළව පැවරීමට නියමිත වූ පාලිත සමාගමක් වන ස්වර්ණමහල් ගිණුම්පිළි සර්විසස් පී එල් සී සමාගම, ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ් ආයතනය භාරයේ තවදුරටත් රඳවා තබා ගන්නා ලදී. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව, ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ගිණුම්පිළි සර්විසස් පී එල් සී සමාගම එකතුව එකී සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විකල්ප පියවර සලකා බලමින් පවතී. ගනුදෙනුව සම්පූර්ණයෙන් නිම නොවුවද හිඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ට අදාළව ස්වර්ණමහල් ගිණුම්පිළි සර්විසස් පී එල් සී සමාගම රඳවා තබාගත් නිසා ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ් ආයතනය වෙත මූල්‍යමය අලාභයක් සිදු වී නොමැත.

ඉහත කී වාර්තා 4 ට අදාළව මුදල් ලද අවස්ථාවේ දී පැවති විනිමය අනුපාත පදනම් කරගෙන ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ් සමාගම වෙත මේ වන විට රුපියල් බිලියන 11 ක් ලැබී ඇත. එම මුදල් වලින් උපචිත පොළිය ද සමග තැන්පත්කරුවන්ට තැන්පතු මුදල්වලින් 20% ක් මේ වන විට ආපසු ගෙවා ඇත. තවත් 10% ක් තැන්පත්කරුවන්ට ගෙවීම දැනට සිදු වෙමින් පවතී.

ඒ අනුව ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ් ආයතනය රුපියල් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක් තැන්පත්කරුවන්ට ගෙවීම සිදු කරන ලබනුයේ ශ්‍රී ලංකා රජයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා අධාරක වැඩසටහනෙන් කිසිදු මූල්‍යමය ආධාරයක් ලබා නොගෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

ඊ ටී අයි ගිණුන්ස් ආයතනය අරඹයා කලින් කලට ගත් විවිධ නියාමන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන්, ආයතනයේ සෘණ ශුද්ධ වත්කම් ආවරණය කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් විසින් ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් කම්පැනි ලිමිටඩ් සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් ඇතුළු පෞද්ගලික වත්කම් පැවරීමට අමතරව තවත් අතිරේක පෞද්ගලික වත්කම් පැවරීම සඳහා පොරොන්දු ලිපියක් ලබා දී ඇත.

තැන්පත්කරුවන්ට මෙම මුදල් ප්‍රමාණය ගෙවීමට හැකි වූයේ ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ් ආයතනයේ විකිණූ වත්කම්වලින් වන අතර එසේ සිදු වූයේ ඊ ටී අයි ගිණුන්ස් ලිමිටඩ්

ආයතනයේ පැවති ගැටළු හඳුනාගෙන ගත් නියාමන ක්‍රියාමාර්ග හේතුකොටගෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් අවධාරණය කර සිටී. තවද, මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ ටී අයි ඊතැන්ප් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික වත්කම් ඊ ටී අයි ඊතැන්ප් ලිමිටඩ් ආයතනය වෙත පවරා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් ම ගෙන ඇත.

ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනා අදාළ සමාගම් මාර්ගයෙන් ආයෝජකයින් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒවා පුළුල් වශයෙන් සලකා බලා, එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගතීන් ඊ ටී අයි ඊතැන්ප් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ඊතැන්ප් ලිමිටඩ් සර්විසස් පීඑල්සී ආයතනවල තැන්පත්කරුවන් වෙත සන්නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.